

අස්ථ්‍රානා ජාතකය

සද්ධරුම වතුවරතිවූ බුදුරජාණන් වහන්සේ ගේත්තවනාරාමයෙහි වැඩ වසදී එක් කලකිරැණු හික්ෂුවක් ඇරඟෙනා කළ සේක.

නිධාන කථාව :- මාගමක් ගැන සිතා කලකිරැණු ඒ හික්ෂුව ගෙන්වා බුදුරජාණන් වහන්සේ ඔපුගෙන් මහණ, ඔබ කලකිරැණෙන් සැබැදැයි විවාරා සැබැයයි කි කල්හි මහණ මාගම තම් අකෘතයැය, මිතුදොහිය විශ්වාසකළ නොහැකිය. පෙර නුවණැතියෙක් දිනපතා දහසක් දෙමින්ද මාගමක් පෝෂණය කරන්නට නොහැකි වූයේ එක් දිනක් දහස නොලැබූ මාගම විසින් බෙල්ලෙන් අල්වා බැහැර කරන ලද්දේද විය. එනිසා මෙසේ අකෘතයැවූ මාගමගේ වසරයට නොයවයි අතිතය ගෙන හැර දැක්වූ සේක.

ජාතක කථාව :- පෙර බරණැස් නුවර බඩාත් රජු රාජ්‍යය කරන කල්හි ඒ රජුගේ බුජ්මදත්ත කුමාරයාත් බරණැස් සිටුපුගේ පුතුයාත් එක්ව කුඩා කොට මිතු වූහ. එකම ඇදුරු කුලයෙහි ශිල්ප හැදුරුහැහැ. පිය රජු ඇවැමෙන් කුමාරයා රාජ්‍යයෙහි පිහිටියේය. එකල බරණැස් නුවර එක් රුප ගොහාසම්පන්න වෙශ්‍ය ස්ත්‍රීයක් වූහ. සිටු පුතුයා දිනපතා දහසක් දී වෙශ්‍යා ස්ත්‍රීය සමග අහිරමණය කරන්නේ සිටු තනතුර ලැබාද ඇ අත් නොහෙලේය. හෙතෙම ද්‍රව්‍ය තුන්වරක් රාජ්‍යාපස්ථානයට හියේ ආපසු එනවිට බොහෝ රි විය. හේ රජ ගෙයින් නික්ම ගෙට ගොස් නැවත එමට කල්නැති හෙයින් සේවකයන් යවා තනියම වෙශ්‍යා ස්ත්‍රීයගේ ගෙට ඇතුළු විය.

වෙශ්‍යා ස්ත්‍රීය ඔහු දැක දහස ගෙනාවේදැයි ඇසිය. සොඳුරිය, අද මා රජ ගෙයින් පැමිණෙන විට අදුරු වී තිබුන හෙයින් ගෙට නොගොස්ම මෙහි පැමිණියෙමි. හෙට එනවිට දෙදහසක් ගෙන එන්නෙමි යි සිටුවරයා කිය. එවිට වෙශ්‍යා ස්ත්‍රීය අද මොහුට අවසර දුනිමි තම් අන් ද්‍රව්‍යකුද මෙසේ අවසර ගෙන දෙන්ට වන්නේය. අදම මොහුට අවසර නොදෙමියි සිතා මොහුට මෙතැන් සිට මා බැලීමට නොදෙව්! මොහු බෙල්ලෙන් අල්ලා බැහැර කොට දොර වසරියෙයි දාසින්ට නියම කළේය. මුවහුද එසේ කළාහුය. සිටුතෙම එතැන් පටන් මාගුණ්නේගේ අරුණ සිහි කරන්නේ කළ කිරීමට පත්ව ශිවිත සිටීමෙන් කවර ප්‍රයෝගනදැයි සලකා රජුවද නොදන්වා ගොස් පැවැතිව ද්‍රව්‍ය අනිදා උපද්‍රව පලාතිල අනුබව කරමින් වනයෙහි විසිය. රජ තමන්ගේ යහළවා නොදැක නුවර වැස්සන්ගෙන් අසා තගර ගොහිනිය කළ දෙය දැන ගෙන්වා නුඩ එක් ද්‍රව්‍යක් දහසක් නොලැබූ මාගේ යහළවා බෙල්ලෙන් අල්ලා බැහැර කෙලේ සැබැදැයි විවාලේය. ඇය සැබැයයි කි කල්හි දුෂ්චරිත තැනැත්තිය! තී කෙසේ හෝ මාගේ මිතුයා වහාම නොගෙනාවාත් තීගේ ජීවිතයද නැතැයි කිය.

රජුගේ ඒ කථාව අසා තැතිගත් තගර ගොහිනිය ගෙයින් නික්ම රථයකින් ගොස් සිටුපු ගිය තැන සෞයන්නේ ආරංචියෙන් දැන ඔහු වසන තැනට ගියාය. එහි ගොස් තවුසාණන්ට වැද ස්වාමිනි! මාගේ මෝඩිකම නිසා මා කළ වරදට සමාවනු මැනවි. මාගේ ගෙයි ඇති සියලුම වස්තුව බෙවහන්සේට දෙන්නෙමි. දැන් මා හා මේ රථයෙන් නුවරට යන්ට එන්නැයි කිහි. එවිට තවුසාණෝ තමන් නැවත නුවරට නොයන බව දක්වනුයේ සොඳුරිය! යම් කළෙක සියලු ගඩිගාවේ විල් මෙන් ගාන්ත වෙද්ද? කොටුවෙල් සක්මෙන් සුදුපැහැ වෙත්ද? දැඩිගස්වල තල් ගෙඩි හට ගනීද එකල අපගේ නැවත එක්වීම වන්නේ යයි කිහි.

නැවතද ඕනෑමේ නුවරට යන්ට එන ලෙස ඉල්ලුවාය. එවිට නැවතද තවුසා නොයන බව දක්වනුයේ යම් කළෙක මුදුරු දැලින් ගක්නිමන් නොසේලෙවන අවටාලයක් සාදන්නේද, දෙවි ලොවට යාමට හා අවලින් ඉණිමගක් කරන්නේද, මීයෝ හිණීමගට තැග සද කන්නාහුද රාහු අපුරද විනාශ කරන්නාහුද, මැස්සේසක් රා කළයක් ඩී අගුරක වාසය කෙරෙහිද, කොටලුවෙක් බිඹු එලවත් තොල් ඇතිව යහපත් මුවක් ඇතිව නෘත්තුගිතයෙහි දක්ෂමේවද? කුවුඩ් මහමුණෝ එක්වසිට මුවනොවුන්ට ප්‍රියව කථා කෙරෙන්ද? කුඩා කුරුලේක් ගන්ද මාදන පරවතය තුළින් ගෙන යයිද, එකල අපගේ නැවත එක් වීම වන්නේ යයි කිය. ඒ අසා තගර ගොහිනිය තවුසා ක්ෂේමා කරවාගෙන නුවරට අවුත් ඒ සියලුල රජුට දන්වා ජීවිතය ඉල්වා ගන්තිය. මේ ධර්මදේශනාව අසා සිටී කලකිරැණු හික්ෂුව සේවාන් එලයෙහි පිහිටියේය. එකල රජ ආනන්ද තෙරැන් විය. තවුසාණෝ බුදුරජාණන් වහන්සේය.